

# ආසාමානය මානසික වය්‍රී ගමනකරන සල්ලේඛ සූත්‍රය

- වැගම සුදම්ම හිමි -

## හැඳින්වීම

මේකිම නිකායේ මූල පණ්ඩාසකයෙහි පළමු වර්ගයෙහි අවවන සූත්‍රය ලෙස සල්ලේඛ සූත්‍රය සඳහන් වේ. එහිදී රුපාවචර හෝ අරුපාවචර දානයන් උපද්‍වාගත් පුද්ගලයා සියලු කෙලෙස් ප්‍රහාණය නොකළ පුද්ගලයෙකු බව පැහැදිලි කරයි. සම්බුද්ධ දේශනාවට අනුව සරණාගමණයේ සිට රහත් එලය දක්වා ගමන් කළ පුද්ගලයාම පමණක් සල්ලේඛ හෙවත් සියලු කෙලෙස් ප්‍රහාණය කළ කෙනෙකි.

## සූත සාරාංශය

සල්ලේඛ සූතයට අනුව බුදුරජාණන් වහන්සේ සැවැත් තුවර ඡේත්වනාරාමයේ වැඩ සිටින අවස්ථාවක මහා වුන්ද ස්ථාවීරයන් වහන්සේ බැහැදිකීමට වැඩියේය. එම අවස්ථාවේදී වුන්ද හිමියන් අමතා මෙම සූත්‍රය දේශනා කරන ලදී. ලෝකයේ පවතින දාෂ්ටීන් හෙවත් මතවාද ප්‍රධාන වශයෙන් දෙකකි. එනම්,

1. ආන්මවාදයෙන් යුත්ත මතවාද (ආන්තවාද පටිසංයුත්ත)
2. ලෝකවාදයෙන් යුත්ත මතවාද (ලෝකවාද පටිසංයුත්ත)<sup>1</sup>

<sup>1</sup> සල්ලේඛ සූත්‍රය, ම.ති.

යා ඉමා හන්තේ අනෙකුවිතා ද්‍රව්‍යීයා ලොක උප්පේෂන්ති අන්තවාද පටිසංයුත්තා වා ලෝකවාද පටිසංයුත්තාවා

- අනතුරුව වුන්ද හිමියන් විසින් ප්‍රශ්න දෙකක් අසනු ලැබේ. එනම්,
1. හාටනානුයෝගී හිකුවක් උක්ත මතවාද ප්‍රහාණය කරන්නේ කෙසේද? (පහානා)
  2. තත් මතවාද සම්පූර්ණයෙන්ම නැති වන්නේ කෙසේද? (පරිනිස්සග්ග)<sup>2</sup>

බුදුරජාණන් වහන්සේ මෙම ප්‍රශ්න ද්වීත්වයටම පිළිතුරු සපයන ලදී. තත් මතවාද පිළිබඳ පවතින

1. තණ්හාව
2. මානය
3. දාම්ප්‍රිය

ඉත්ත් කිරීමෙන් හාටනානුයෝගී හිකුවක් ආත්මවාදයෙන් හා ලෝකවාදයෙන් මිදෙන බව දේශනා කරයි. එහිදී ආත්මය මම නොවේ. ඒ ආත්මය මගේ නොවේ<sup>3</sup> ආදි වශයෙන් මෙනෙහි කිරීම සිදු වේ. එහිදී ක්‍රමිකව,

1. ප්‍රථම ද්‍රානය
2. ද්විතීය ද්‍රානය
3. තානිය ද්‍රානය
4. වතුරුප ද්‍රානය

යන රුපාවච්‍ර ද්‍රානයන්ට ද,

1. ආකාසානය්ද්වායතනය
2. වියුද්ධාණය්ද්වායතනය

<sup>2</sup> -එම-

ආදිමෙව තු බො හන්නේ හිකුනො මනසි කරොනො එවමෙනාසං දිවිධීනා පහාන හොති? එව මෙනාසං දිවිධීනා පරිනිස්සගා හොති?

<sup>3</sup> -එම-

යන්ට වෙතා දිවිධීයා උප්පත්තන්ති, යන්ට වෙතා අනුසෙන්ති, යන්ට වෙතා සම්දාවරන්ති, තං තෙතං මම, තෙසො හමස්මි, න මෙ'සා ආත්තාති එසමෙතා යථාගුතා. සම්මේලනය්ද්වාය පසසෙන්නො එවමෙනාසං දිවිධීනා පහානං හොති.

3. ආකියුද්වයුද්ධායතනය
4. නෙවසයුද්ධානාසයුද්ධායතනය

යන රුපාවච්‍ර ද්‍රානයන්ට ද පැමිණ ක්‍රියා කිරීමෙන් සල්ලේඛ විහරණයෙන් යුක්ත යැයි (කෙලෙස් නැසුවේ යැයි) සිතා ක්‍රියා කරනු ලැබේ. එහෙත් සම්බුද්ධ ගාසනයේ සල්ලේඛයෙන් යුක්තව ක්‍රියා කිරීම සඳහා මෙම රුපාවච්‍ර හෝ අරුපාවච්‍ර ද්‍රානයන් උදාකර ගැනීම ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා පියවර පහක් යටතේ පුද්ගල මනස සකස් කළ යුතු බවත් දේශනා කර ඇත.

1. සල්ලේඛ පරියාය (සල්ලේඛ පරියායෝ)
2. විත්තොපාද පරියාය (විත්තුප්පාද පරියායෝ)
3. පරික්කමන පරියාය (පරික්කමන පරියායෝ)
4. උපරිභාව පරියාය (෋පරිභාව පරියායෝ)
5. පරිනිබාණ පරියාය (පරිනිබාණ පරියායෝ)

යනුවෙන් එම පියවර සඳහන් වේ.

මෙම පියවරයන් පසු කරන ග්‍රාවකයා තණ්හා, මාන සහ දිවිධී ප්‍රහාණය කරමින් ආත්මවාදයෙන් හා ලෝකවාදයෙන් විනිරුමුක්තව සල්ලේඛයෙන් භෙවත් කෙලෙස් සිදිමෙන් යුක්තව වාසය කරයි.

### සූත්‍රයේ අරමුණු හඳුනා ගැනීම

මශ්කධිම නිකායානුගත සල්ලේඛ සූත්‍රයේ මූලික වන්නේ රුපාවච්‍ර හෝ අරුපාවච්‍ර ද්‍රාන සමාපත්තින් ආත්කරගත් පුද්ගලයා සියලු කෙලෙස් ප්‍රහාණය කළ කෙනෙකු ලෙස අර්ථ නිරුපණය කිරීම සඳහාස් බව පැහැදිලි කිරීම වේ. සල්ලේඛ යන වචනයේ අර්ථය වනාහි සියලු කෙලෙස් ඉවත් කරන යන්නයි. මෙම සූත්‍රයේ දී බුදුරජන් වුන්ද හිමියන්ට පැහැදිලි කරන්නේ සතර රුපාවච්‍ර සමාපත්ති උදාකරගත් පුද්ගලයා විදිනු ලබන්නේ සල්ලේඛ සූවයක් නොව, එනම් සියලු

කෙලෙස් ප්‍රභාණය කිරීමෙන් ලබන සුවයක් නොව දිවියධම්ම සුඛ විහරණයක් බවයි.

භාවනානුයේගේ ග්‍රාවකයා ද්‍රාන සමාපත්තින් උදාකර ගැනීම සඳහා මහුගේ සිත එකත කර ගනී. පුද්ගල විත්ත ස්වභාවය පැහැදිලි කරන අම්මපදයේ සඳහන් වන්නේ සිත යනු බොහෝ දුර ගමන් කරන්නක් බවයි.<sup>4</sup> මෙලෙස ක්‍රිජයක් ස්ක්‍රීනයක් පාසා වෙනස් වන්නා වූ පුද්ගල සන්තානය එකගතර ගැනීම හේතුවෙන් රුපාවචර ද්‍රාන සමාපත්තින් උදාකර ගත් පුද්ගලයා දිවියධම්ම සුඛ විහරණයෙන් යුත්තව ක්‍රියා කරනු ලැබේ. එනම් පුද්ගල සිත එකගතර ගැනීමේ සක්‍රාන්තාව ද්‍රානලාභියා සතු බැවිනි.<sup>5</sup>

අරුපාවචර ද්‍රාන සමාපත්තින් උදාකරගත් පුද්ගලයා ද සල්ලේඛ සුඛ විහරණයක් තෙනාලබන. අතර, මහු ගාන්ත විහරණයෙන් යුත්ත පුද්ගලයෙකි. සියුම් වූ තියුණු සිතක් ලැබීම හේතුවෙන් ලබන වින්දනය ගාන්ත සුඛ විහරණය ලෙස අටවාවේ සඳහන් වේ.<sup>6</sup> එබැවින් සතර අරුපාවචර ද්‍රාන සමාපත්ති ලබාගත් පුද්ගලයා ද සල්ලේඛ හෙවත් සියලු කෙලෙස් සිදු ඇතුළු පුද්ගලයෙකු සේ බුදු සමය පිළි තොගන්නා බව පැහැදිලි කිරීම ද මෙම සුතු දේශනාවේ තවත් අරමුණක්ව ඇති බව පැහැදිලි ය.

මෙලෙස කරුණු දක්වන සල්ලේඛ සුතුයේ දී තවදුරටත් උත්සාහ කරනුයේ සරණාගමනයේ සිට සේවාන් ආදි මාරුග එල නිමිකර ගැනීම දක්වා පුද්ගලයා ක්‍රියා කළ යුතු ආකාරය පැහැදිලි කිරීමටයි. එහිදී පුද්ගල මෙනස සංවර්ධනය කරගැනීම සඳහා අනුගමනය කළ හැකි පියවරයන්

<sup>4</sup> විත්ත ව්‍යුහය, අම්මපදය

දුරුගම් එකවරං - අසරිරං ග්‍රහාසය.

සේ විත්ත සංක්‍රෑතමෙස්සන්ති - මොක්ඛන්ති මාරුන්ධනා

<sup>5</sup> VRI 1.192

<sup>6</sup> VRI 1.192

පහක් ඉදිරිපත් කර ඇත. එම පියවර අනුගමනය කිරීමෙන් අකුසල් දුරුකොට කුසල් උපද්‍රව ගනිමින් පුද්ගල සන්තානගත විසුද්ධිය අත්කරගත හැකි බව අවධාරණය කරයි.

### සුතු විශ්ලේෂණය

සල්ලේඛ යන ව්‍යනය ගත්කල්පි කෙලෙස් රහිත, කෙලෙස් ඉවත් කරන වැනි අර්ථයන් ඒ තුළ පවතී. එයින් පැහැදිලි වන්නේ ආයෝ මාරුගයේ ගමන් කරන ග්‍රාවකයා තම කෙලෙස් ඉවත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව විස්තරායනයක් ඉදිරිපත් කරන සුතු දේශනාවක් ලෙස මෙය හඳුනාගත හැකි බවයි. ඒ සඳහා ක්‍රියා කිරීමේ දී අවශ්‍යවන මානසික සැකැස්ම නිරමාණය කරගැනීම සඳහා අවශ්‍ය ගක්තිය සපයන සුතු දේශනාවකි. එම සමස්ත ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා අනුගමනය කළයුතු පියවර පහක් පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමක් සල්ලේඛ සුතුය තුළ පවතී.

### 01. සල්ලේඛ පරියාය :

මෙහිදී පැහැදිලි කරනු ලබන්නේ ලෝකයා දෙස බලා පුද්ගලයා තම උත්සාහය දිසානුගත කළයුතු ආකාරයයි. ලෝකයා අධ්‍යයනය කිරීමේදී ඔවුන් සතු විකෘත්ති වර්යාවන් මොනවාද යන්න පිළිබඳ තිරික්ෂණය වන අතර එම වර්යාවන් තමා තුළ තුපද්‍රවා ගැනීමට උත්සාහ කළ යුතුව සල්ලේඛ පරියාය තුළින් පැහැදිලි කරයි. ලෝකය ගෙවීම්ණය කිරීමේ දී හඳුනාගත හැකි අයහපත්, අකුසල වර්යාවන් 44 ක් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමක් සල්ලේඛ පරියාය තුළින් පැහැදිලි වේ.

1. මෙම ලෝකයේ ජීවත්වන බොහෝ පුද්ගලයේ විහිංසකයින් වෙති. එබැවින් තමන් අන් අය පිඩාවට පත් කරන විහිංසකයේක් තොරිය යුතුය. අවශ්‍යවන විහිංසාව දුරුම් සඳහා උත්සාහ කරනවාය යන සිතුවිල්ල ඇතිකර ගත් යුතුය.

2. මෙලොව ජ්‍වත් වන්නා වූ බොහෝ පුද්ගලයින් පරපණ නසන බව ලෝකයා අධ්‍යයනයේදී හඳුනාගත හැකි වේ. එබැවින් තමන් පරපණ නසන්නොක් නොවිය යුතුය. පරපණ නොනැසීමෙන් ම තමන් එයින් මිදිමට උත්සාහ කළ යුතුය.
3. මෙලොව ජ්‍වත් වන්නා වූ බොහෝ පුද්ගලයින් නොදුන් දේ සෞර සිතින් පැහැර ගනිති. එබැවින් නොදුන් දේ නොගැනීමෙන් ම තමන් එයින් මිදිමට උත්සාහ කළ යුතුය.
4. මෙලොව ජ්‍වත් වන්නා වූ බොහෝ පුද්ගලයෝ අඩුන්මවාරීව කටයුතු කරති. එබැවින් අඩුන්මවාරී බව දුරලිම බුහුමවයකාවෙන් ම කළ හැකි බව හඳුනාගෙන ඒ සඳහා උත්සාහ කළ යුතුය.
5. මෙලොව ජ්‍වත් වන බොහෝ පුද්ගලයෝ බොරු කියති. එබැවින් සත්‍යයෙන්ම බොරුව දුරුකුල හැකි බැවින් ඒ සඳහා උත්සාහ කළ යුතුය.
6. මෙලොව ජ්‍වත් වන්නා වූ බොහෝ පුද්ගලයින් උනුන් බිඳුවන, කේලාම් කියන පුද්ගලයෝය. එහිදී එකිනෙකා සමඟ කරවන මාර්ගය වන්නේ එයින් මිදිමයි. ඒ ගැන සිතා කේලාම් නොකිමෙන්ම එයින් මිදිමට උත්සාහ කළ යුතුය.
7. මෙම ලෝකයෙහි ජ්‍වත් වන බොහෝ පුද්ගලයෝ රඟ පරුෂ වවන හාවිත කරති. එයින් මිදිම සඳහා කළ හැක්කේ යහපත් වවන් හාවිත කිරීමයි. එය අවබෝධ කර ගෙන ඒ සඳහා උත්සාහ කළ යුතුය.
8. මෙම ලෝකයෙහි ජ්‍වත් වන බොහෝ පුද්ගලයෝ තමන්ටත් අන් අයටත් ප්‍රයෝගනවත් නොවන හිස් වවන තෙපළන පිරිසකි. හිස් වවන නොනෙපලීමෙන් එය දුරු කළ හැකි බව හඳුනාගෙන ඒ සඳහා උත්සාහ කළ යුතුය.
9. මෙම ලෝකයෙහි ජ්‍වත් වන බොහෝ පුද්ගලයෝ විෂම ලෝහයෙන් යුත්ත වූවෝ වෙති. එබැවින් තමන් එසේ නොවන්නේය යනුවෙන් සිතා ඒ සඳහා උත්සාහ කළ යුතුය.
10. මෙම ලෝකයෙහි ජ්‍වත් වන බොහෝ පුද්ගලයෝ ව්‍යාකුල මනසින් යුත්ත වූවෝ වෙති. එබැවින් තමා එසේ නොවන්නේයැයි සිතා ඒ සඳහා උත්සාහ කළ යුතු වන්නේ ය.

11. මෙම ලෝකයෙහි ජ්‍වත් වන බොහෝ පුද්ගලයෝ කළ කි දෙයෙහි යුත්ත ප්‍රතිච්චිතයක් තැන් ආදි වශයෙන් සිතා මිථ්‍යාදාශ්වීයෙන් යුත්ත සිය කරති. එම මිථ්‍යා දාශ්වීය ප්‍රහාණය වන්නේ යහපත් දාශ්වීයෙන්ම පමණි යන්න සිතා ඒ සඳහා උත්සාහ කළ යුතුය.
12. මෙම ලෝකයෙහි ජ්‍වත් වන බොහෝ පුද්ගලයෝ විනිෂ්පාට ආදි මිත්‍යා සංකල්පයන්ගෙන් යුත්තය. එම මිත්‍යා සංකල්පයන්ගේ ප්‍රහාණය සඳහා හේතුවන සම්මා සංකල්පයන් ඇති කර ගැනීම සඳහා උත්සාහ කළ යුතුය.
13. මෙම ලෝකයෙහි ජ්‍වත් වන බොහෝ පුද්ගලයෝ මිථ්‍යා වවනයෙන් යුත්ත බැවින් එයින් මිදිම සඳහා උත්සාහ කළ යුතුය.
14. මෙම ලෝකයෙහි ජ්‍වත් වන බොහෝ පුද්ගලයෝ මිථ්‍යා කරමාන්තයෙන් යුත්තය. එයින් මිදිම සඳහා උත්සාහ කළ යුතුය.
15. මෙම ලෝකයෙහි ජ්‍වත් වන බොහෝ පුද්ගලයෝ මිථ්‍යා ආර්ථියෙන් යුත්ත බැවින් එයින් මිදිම සඳහා උත්සාහ කළ යුතුය.
16. මෙම ලෝකයෙහි ජ්‍වත් වන බොහෝ පුද්ගලයෝ මිථ්‍යා ව්‍යායාමයෙන් යුත්ත බැවින් එයින් මිදිම සඳහා උත්සාහ කළ යුතුය.
17. මෙම ලෝකයෙහි ජ්‍වත් වන බොහෝ පුද්ගලයෝ මිථ්‍යා සතියෙන් යුත්ත බැවින් එයින් මිදිම සඳහා උත්සාහ කළ යුතුය.
18. මෙම ලෝකයෙහි ජ්‍වත් වන බොහෝ පුද්ගලයෝ මිථ්‍යා සම්ධියෙන් යුත්ත බැවින් එයින් මිදිම සඳහා උත්සාහ කළ යුතුය.
19. මෙම ලෝකයෙහි ජ්‍වත් වන බොහෝ පුද්ගලයෝ මිථ්‍යා යුත්තයෙන් යුත්ත බැවින් එයින් මිදිම සඳහා උත්සාහ කළ යුතුය.
20. මෙම ලෝකයෙහි ජ්‍වත් වන බොහෝ පුද්ගලයෝ මිථ්‍යා ව්‍යුක්තින් විශ්වාස කරන බැවින් තමා එසේ නොවන්නේ ය යනුවෙන් සිය කළ යුතුය. ඒ සඳහා උත්සාහ කළ යුතුය.
21. මෙම ලෝකයෙහි ජ්‍වත් වන බොහෝ පුද්ගලයෝ රීනමිද්ධයෙන් යුත්ත බැවින් තමා එසේ නොවීමට උත්සාහ කළ යුතුය.
22. මෙම ලෝකයෙහි ජ්‍වත් වන බොහෝ පුද්ගලයෝ උඩිග බැවින් යුත්ත බැවින් තමා එසේ නොවීමට උත්සාහ කළ යුතුය.

02 MAY 2012

23. මෙම ලෝකයෙහි ජ්වත් වන බොහෝ පුද්ගලයෝ විවිධිව්‍යාවෙන් යුත්ත වන බැවින් තමා එසේ නොවීමට උත්සාහ කළ යුතුය.
24. මෙම ලෝකයෙහි ජ්වත් වන බොහෝ පුද්ගලයෝ කිපෙන සුත් පුද්ගලයෝ බැවින් තමා එසේ නොවීමට උත්සාහ කළ යුතුය.
25. මෙම ලෝකයෙහි ජ්වත් වන බොහෝ පුද්ගලයෝ බද්ධ වෛරයෙන් යුත්ත බැවින් තමා එසේ නොවීමට උත්සාහ කළ යුතුය.
26. මෙම ලෝකයෙහි ජ්වත් වන බොහෝ පුද්ගලයෝ ගුණමතු පුද්ගලයෝ බැවින් තමා එසේ නොවීමට උත්සාහ කළ යුතුය.
27. මෙම ලෝකයෙහි ජ්වත් වන බොහෝ පුද්ගලයෝ පලාස ඇති (පුරු ග්‍රාහක) පුද්ගලයෝ බැවින් තමා එසේ නොවීමට උත්සාහ කළ යුතුය.
28. මෙම ලෝකයෙහි ජ්වත් වන බොහෝ පුද්ගලයෝ ර්ශ්‍යීයාවෙන් යුත්ත පුද්ගලයෝ බැවින් තමා එසේ නොවීමට උත්සාහ කළ යුතුය.
29. මෙම ලෝකයෙහි ජ්වත් වන බොහෝ පුද්ගලයෝ මාත්සයීයෙන් යුත්ත පුද්ගලයෝ බැවින් තමා එසේ නොවීමට උත්සාහ කළ යුතුය.
30. මෙම ලෝකයෙහි ජ්වත් වන බොහෝ පුද්ගලයෝ කෙකිරාවික පුද්ගලයෝ බැවින් තමා එසේ නොවීමට උත්සාහ කළ යුතුය.
31. මෙම ලෝකයෙහි ජ්වත් වන බොහෝ පුද්ගලයෝ මායාකාරී පුද්ගලයෝ බැවින් තමා එසේ නොවීමට උත්සාහ කළ යුතුය.
32. මෙම ලෝකයෙහි ජ්වත් වන බොහෝ පුද්ගලයෝ තද ගති ඇත්තේ බැවින් තමා එසේ නොවීමට උත්සාහ කළ යුතුය.
33. මෙම ලෝකයෙහි ජ්වත් වන බොහෝ පුද්ගලයෝ අධිමානයෙන් යුත්ත පුද්ගලයෝ බැවින් තමා එසේ නොවීමට උත්සාහ කළ යුතුය.
34. මෙම ලෝකයෙහි ජ්වත් වන බොහෝ පුද්ගලයෝ සුවච නොවන බැවින් තමා එසේ නොවීමට උත්සාහ කළ යුතුය.
35. මෙම ලෝකයෙහි ජ්වත් වන බොහෝ පුද්ගලයෝ පාප මිතු සේවනයෙන් යුත්ත පුද්ගලයෝ බැවින් තමා එසේ නොවීමට උත්සාහ කළ යුතුය.
36. මෙම ලෝකයෙහි ජ්වත් වන බොහෝ පුද්ගලයෝ ප්‍රමාදී පුද්ගලයෝ බැවින් තමා එසේ නොවීමට උත්සාහ කළ යුතුය.

37. මෙම ලෝකයෙහි ජ්වත් වන බොහෝ පුද්ගලයෝ යුද්ධාවෙන් තොර පුද්ගලයෝ බැවින් තමා එසේ නොවීමට උත්සාහ කළ යුතුය.
38. මෙම ලෝකයෙහි ජ්වත් වන බොහෝ පුද්ගලයෝ පවත ලැක්ඩා නැති හෙවත් අහිරික පුද්ගලයෝ බැවින් තමා එසේ නොවීමට උත්සාහ කළ යුතුය.
39. මෙම ලෝකයෙහි ජ්වත් වන බොහෝ පුද්ගලයෝ පවත බිය නැති හෙවත් අනොත්තප්ප පුද්ගලයෝ බැවින් තමා එසේ නොවීමට උත්සාහ කළ යුතුය.
40. මෙම ලෝකයෙහි ජ්වත් වන බොහෝ පුද්ගලයෝ අල්පැගුත පුද්ගලයෝ බැවින් තමා එසේ නොවීමට උත්සාහ කළ යුතුය.
41. මෙම ලෝකයෙහි ජ්වත් වන බොහෝ පුද්ගලයෝ කුසිත පුද්ගලයෝ බැවින් තමා එසේ නොවීමට උත්සාහ කළ යුතුය.
42. මෙම ලෝකයෙහි ජ්වත් වන බොහෝ පුද්ගලයෝ සිහි මූලා වූ පුද්ගලයෝ බැවින් තමා එසේ නොවීමට උත්සාහ කළ යුතුය.
43. මෙම ලෝකයෙහි ජ්වත් වන බොහෝ පුද්ගලයෝ ප්‍රඟාවෙන් හින පුද්ගලයෝ බැවින් තමා එසේ නොවීමට උත්සාහ කළ යුතුය.
44. මෙම ලෝකයෙහි ජ්වත් වන බොහෝ පුද්ගලයෝ තමාගේ දාශ්වියම නිවැරදි යන මතයේ ජ්වත්වන පුද්ගලයෝ බැවින් තමා එසේ නොවීමට උත්සාහ කළ යුතුය.

සල්ලේඛ පරියාය තුළ ඉදිරිපත් කර ඇති උක්ත පුද්ගල වයසා මැනෙවින් විශ්ලේෂණය කර බැලීමේ දී හඳුනාගත හැක්කේ ඒ සියල්ල සමාජය පිළිනොගන්නා, සමාජය ප්‍රතික්ෂේප කරන වයසා සමුහයක් බවයි.

කිසිදු සමාජයක, කිසිදු පුද්ගලයෙකු අනුමත නොකරන වයසා සමුහයක් ලෙස හඳුනාගත හැකි බැවින් පුද්ගලයා උත්සාහ කළ යුත්තේ තත් වයසාවන්ගෙන් මිදීම සඳහා කටයුතු කිරීමය.

නුතන බටහිර මතෝවිද්‍යාත්මක විශ්ලේෂණයන්ට අනුව පුද්ගල හැසිරීම් ප්‍රධාන වශයෙන් කොටස් ද්‍රව්‍යන්වයකි. එනම්,

1. සාමාන්‍ය වයසී (Normal Behaviours)
2. අවප්‍රමාණ වයසී (Abnormal Behaviours)

කිසියම් පුද්ගල හැසිරීමක සාමාන්‍යත්වය හා අසාමාන්‍යත්වය හඳුනා ගැනීම සඳහා හාවිත කරන නිර්ණායකයන් ද කිහිපයක් ම පවතී. නුතන මතෝවිද්‍යාත්මක නිරවචනයන්ට අනුව අවප්‍රමාණ හැසිරීමක් යනු කිසියම් පුද්ගලයෙකු තුළින් ප්‍රකාශ වන වයසීවක් හේතුවෙන් ඔහු හෝ ඇය තුළ වේදනාවක් හෝ මානසික පිබිනයක් හෝ ඇතිවන්නේ ද එසේම එම වයසීව සමාජය ප්‍රතික්ෂේප කරන, සංස්කෘතික වශයෙන් පිළිනොගන්නා වයසීවක් වන්නේ ද එවැනි වයසීවක් අවප්‍රමාණ වයසීවක් වන බව පැහැදිලි කරයි.<sup>7</sup> මෙම නිරවචනය තුළින් හඳුනාගත හැකි මූලික ලක්ෂණ කිහිපයකි.

#### ■ මතෝවිද්‍යාත්මක දුෂ්කෘතිය - Psychological Dysfunction

විශ්ලේෂණයන්ම මෙහිදී ලෝකයේ පවතින යථාර්ථය දැකීමට පවතින නොහැකියාව හේතුවෙන් විවිධ මානසික දුෂ්කෘතින් (Dysfunctions) නිර්මාණය වේ. එහිදී ලෝකයේ පවතින යථාර්ථය වෙනුවට මායාවන් සංජානනය වේ. එය යථාර්ථය සේ අර්ථගත්වා ජ්‍වල් වේ.

#### ■ පුද්ගලයාට කිසියම් දුකක්, වේදනාවක් හෝ මානසික වියවුල් බවක් ඇතිවිම - Individual Associated with Distress (Suffering, Pain, Sorrow)

මෙහිදී පැහැදිලි වන්නේ පුද්ගලයා තුළ පවතින යම් යම් වයසීවන් හේතුවෙන් ඔහුට හෝ ඇයට මානසික මෙන්ම

<sup>7</sup> Robert S. Feldman; (1970), *Understanding Psychology* p.531

"A Psychological disorder is a psychological dysfunction within an individual associated with distress or impairment in functioning and response that is atypical or not culturally expected"

අැතැම් අවස්ථාවන්හිදී කායික වශයෙන් ද යම්යම් දුෂ්කරතාවයන්ට මුහුණ පැමැට සිදුවීමයි. උදාහරණයක් ලෙස හිතිකාව (Phobia) වැනි මානසික අක්මිකතාවකින් පසුවන පුද්ගලයෙකුට එම වයසීව හේතුවෙන් මානසික මෙන්ම කායික වශයෙන් ද විවිධ දුෂ්කරතාවන්ට මුහුණපැමැට සිදු වි.

#### ■ අනාකෘතික හෝ සංස්කෘතික වශයෙන් පිළිනොගන්නා වයසීවන්විම - Atypical or not culturally expected

අක්මිකවන් මානසික වයසී සාමාන්‍ය වශයෙන් පවතින පුද්ගල ව්‍යවහාරික වයසීවන්ට වඩා වෙනස් ස්වරුපයක් ගන්නා බව පැහැදිලිය. එබැවින් එවැනි වයසීවන් පුද්ගලයා නියෝජනය කරනු ලබන සංස්කෘතිය විසින් ද ප්‍රතික්ෂේප කරනු ලැබේ.

මෙම සාධකයන්ට යටත්වන ඕනෑම වයසීවක් අවප්‍රමාණ වයසීවක් වන අතර, එය වඩාත් සනාත කරගැනීම සඳහා පහත සඳහන් නිර්ණායකයන් නුතන මතෝවිද්‍යාව හාවිත කරනු ලැබේ.

සාමාන්‍යත්වය ඉක්මවා ගිය වයසී අසාමාන්‍ය වයසී ලෙස සැලකෙන අතර, මෙම වර්ගිකරණයේ කේත්දස්ථානය නම් කිරීම ඉතා දුෂ්කර ක්‍රියාවකි. ව්‍යවහාරික ජීවිතයේ දී හඳුනාගත හැකි සාමාන්‍ය වයසී ඉක්මවා ගොස් යමෙක් තම හැසිරීම් ගොඩනගන්නේ නම් ඒවා අවප්‍රමාණ වයසී ලෙස නම් කෙරේ. පොදුවේ එවැනි වයසීවන් තුළ පහත සඳහන් ලක්ෂණ පැවතිය යුතුය.

#### ■ වේදනාව - Distress

#### ■ හානිය - Impairment

#### ■ තමාට හෝ අන් අයට ඇති අවධානම - Risk to self or other

#### ■ සමාජීය වශයෙන් හෝ සංස්කෘතික වශයෙන් එකා තොවන වයසී - Socially and culturally unacceptable behaviors<sup>8</sup>

<sup>8</sup> Halgin P. Richard.,; Whitbourne; (2000), *Abnormal Psychology*, p.35

වයසාවක් තුළ පවතින උක්ත ලක්ෂණ හඳුනා ගැනීම සඳහා හාවිත කරන නිර්ණායක කිහිපයකි.

### 1. අපගමන නැසිරීම් - Deviant Approach

මෙහිදි සාමාන්‍ය වයසා සමග සැසැදීමක් සිදු කරයි. උදාහරණ ලෙස දිනකට දෙවරක් හෝ තුන් වරක් දත් මැදීම සාමාන්‍ය වයසාවකි. එහෙත් කිසියම් පුද්ගලයෙකු දිනකට විසි වතාවකට වඩා දත් මදින්නේ නම් එය අසාමාන්‍ය තත්වයකි. එසේම බොරු තොකීම සාමාන්‍ය වයසාවක් වන අතර, කිසියම් පුද්ගලයෙකු තිරන්තරයෙන් ම බොරු ප්‍රකාශ කරන්නේ නම් එයද අසාමාන්‍ය තත්වයක් ලෙස අර්ථතනය කළ හැකි වේ.

### 2. අනුවර්තනයවීමේ ගැටුම් - Adjustment

පුද්ගලයා අනුවර්තනය විය යුතු අංඡ තුනක් මෙහිදි අවධාරණය කෙරේ.

a. ගාරීරික - ගාරීරික වශයෙන් පුද්ගලයෙකු තුළ තිබිය යුතු වයසාමය ලක්ෂණ තොකීම් හේතුවෙන් අනුවර්තනය මේ දුෂ්කරතාවන්ට මුහුණපායි. පිරිසිදුකම, පිළිවෙළ සාමාන්‍ය වශයෙන් පුද්ගලයෙකු තුළ පවතින වයසාවන් වන්නේය. එම තත්වයන් ආරක්ෂා කර ගැනීමට දුෂ්කර වන්නේ නම් එවැන්නෙකු තුළ අසාමාන්‍ය වයසා ලක්ෂණ පවතිනවාය යනුවෙන් හඳුනාගනු ලැබේ.

b. මානසික - පුද්ගලයන් අතර අන්තර් සඛාදනා ගොඩනගා ගැනීම මානසික අවශ්‍යතාවයකි. අන්තර් පුද්ගල සඛාදනා ගොඩනගා ගැනීමට තොහැකිවීම සඳහා බලපාන සාධක ලෙස බොරුකීම, කේලාම්කීම, පරුෂ බස් තෙපලීම, උඩිගුබව වැනි සාධක බලපාන බව පැහැදිලි කරුණකි.

c. සාමාජිය - සමාජානුයෝග්‍යනය සාමාන්‍ය මිනිස් වයසාවකි. එහෙත් අනුගත්වීමේ දුෂ්කරතා ප්‍රකාශ කරන අවස්ථාවන්හි දී තමා නියෝගනය වන්නා වූ සමාජ සන්දර්භයන් තුළ පවතින හර පද්ධතින් (Norms and values) පිළිතොගනී.

### 3. මානසික සෞඛ්‍යය - Psychological Health

නිවැරදි මානසික සෞඛ්‍යයකින් හේතු පුද්ගලයා සමාජයේ පහත් යැයි සම්මත හෝ සමාජය පිළිකුල් කරන වයසාවන්ගෙන් සමන්විත තොවේ. මෙහිදි වයසාව ගුණාත්මක අර්ථකාලීනයකට ලක්වන අතර එම ගුණාත්මක බව රැකිම සඳහා මානසික සෞඛ්‍යය හේතු වේ.

### 4. අවස්ථාව - Context

තොපිළිගන්නා වයසාවන් පිළිගන්නා අවස්ථාවකදී හෝ පිළිගන්නා වයසාවන් තොපිළිගන්නා අවස්ථාවන්හිදී හෝ ඉදිරිපත් කිරීම මෙහිදි සලකා බැවෙල්.

### 5. සංස්කෘතිය - Culture

බොහෝ පුද්ගල වයසාවන් තීරණය කරනු ලබන්නේ ඔහු හෝ ඇය ජීවත් වන්නා වූ සමාජ සංස්කෘතිය විසිනි. එම වයසාවන් වුවද හරස්කඩ සංස්කෘතින්ට අනුව (cross cultures) වෙනස් වන අවස්ථා ද පවතී. කෙසේ වෙතත් ඒ ඒ පුද්ගලයා ජීවත්වන සංස්කෘතිය විසින් අනුමත කරන ලද හා අනුමත තොකරන ලද වයසාවන් ඒ අයුරින්ම ප්‍රකාශ කිරීම හා තොකීරීම කෙරෙහි අවධානය යොමු කරනුයේ සංස්කෘතික නිර්ණායක මත පිහිටාය. එම නිර්ණායකයන්ගෙන් පරිබාහිර වයසාවන් අවප්‍රමාණ වයසා ලෙස සලකනු ලැබේ.

මෙම නිර්ණායකයන්ට යටත්ව සල්ලේඛ පරියාය තුළ ඉදිරිපත් කර ඇති වයසාවන් සියල්ල සාකච්ඡා කරන විට පැහැදිලි වන්නේ එම වයසාවන් සියල්ල ද අවප්‍රමාණ වයසාවන් හේතු අසාමාන්‍ය වයසා ලෙස (Abnormal Behaviours) හඳුනාගත හැකි බවයි. උදාහරණ ලෙස අධි මානයෙන් හා බොරුවෙන් ජීවත් වන පුද්ගලයා තිරන්තර මානසික වියවුල් බවකින් පසුවේ. ඔහුට හෝ ඇයට දිගුකාලීන අන්තර් පුද්ගල

සබදුතා ගොඩනගාගත නොහැකි වේ. එබැවින් සල්ලේඛ යුතුයේ ඉදිරිපත් කර ඇති වයසීවන් සියල්ල බොඳු මනෝවිද්‍යාත්මකව විශ්ලේෂණය කරන විට අවප්‍රමාණ වයසා ලෙස හඳුනාගත හැකි වන්නේ ය.

## 02. විත්තොද්පාද පරියාය

කුසල ක්‍රියා වර්ධනය කිරීම සඳහා තම උත්සාහය දිසානුගත කළ යුතු වන්නේය යන්න සල්ලේඛ පරියාය තුළින් පැහැදිලි කර ඇත. විත්තොද්පාද පරියාය තුළින් පැහැදිලි කරනු ලබන්නේ කුසල දහම් පිළිබඳ සංකල්පනා හෙවත් සිතුවිලි උපද්‍වා ගත යුතු බවය. සල්ලේඛ පරියාය තුළදී පැහැදිලි කරන්නට දෙයුතු සියලුම වයසීවන් පිළිබඳ තැවත විත්තොද්පාද පරියාය තුළ ද සාකච්ඡා කෙරේ.

දුදාහරණයක් ලෙස ලෝකයේ හැසිරීම් ගවේෂණය කිරීමේදී නිරික්ෂණය වන්නේ ඔවුන් හිංසකයන් බවයි. එබැවින් තමා ඔවුන් මෙන් හිංසකයන් තොවී අව්‍යිහිංසකයෙකු වීමට සිත් උපද්‍වා ගත යුතුය. අනායන් මූසාවෙන් ජ්වන් වන විට තමා සත්‍යයෙන් ජ්වන් වීමට සිතට ගත යුතුය.

මෙලෙස සල්ලේඛ පරියාය තුළ ඉදිරිපත් කර ඇති වයසීවන් 44 තමා තුළින් තුරන් කිරීම සඳහා විත්තොද්පාදනය කර ගැනීම සිදුකළ යුතු බව විත්තොද්පාද පරියාය තුළින් පැහැදිලි කරයි.<sup>9</sup>

## 03. පරික්මන පරියාය

ලෝකය නිරික්ෂණය තුළින් හඳුනාගත් අකුසල වයසාවන් දුරු කිරීම සඳහා උපද්‍වාගත් සිතින් යුතුක්ව ඒ සඳහා උත්සාහ කළ යුතු බව

පරික්මන පරියාය කුළින් පැහැදිලි කර ඇත. එසේ සිත් උපද්‍වා ගැනීමට මහත්ත්ව වන ඒ අනුව හැසිරීම පිළිබඳ කට්‍ර කතා ද යන්න ඉදිරිපත් කරයි.<sup>10</sup>

සල්ලේඛ පරියාය තුළ ඉදිරිපත් කර ඇති 44 ක් වන අවප්‍රමාණ වයසාවන් දුරුලීම සඳහා අනුගමනය කළ යුතු කුමවේදය මෙහිදී දක්වා ඇත. පුද්ගලයා ඒ සඳහා උත්සාහ කරමින් ක්‍රියාත්මක විය යුතුය, යන්න මෙහිදී පැහැදිලි කරයි. මූලික වශයෙන් තමා එයින් මිදෙන්නේ ය යන සිතුවිල්ල පහළ කර ගැනීමම අයයකොට ඇති බව පැහැදිලි කරුණකි.

ලෝකය නිරික්ෂණය තුළින් හඳුනාගත් සියලු අකුසල ක්‍රියාවන්ගෙන් මිදීම සඳහා ප්‍රතිනි නිවැරදිම මාරුගය වන්නේ එයට ප්‍රතිවිරෝධ වයසාවන් පුදුණ කිරීම බව තව දුරටත විශ්ලේෂණය කිරීමෙන් පැහැදිලි වේ. දුදාහරණයක් ලෙස මූසාවාදය දුරුලිය හැක්කේ සත්‍යයෙන් පමණි. විහිංසාව දුරුලිය හැක්කේ අව්‍යිහිංසාවෙන් පමණි. මිප්‍රාදාඡ්‍රීය දුරුලිය හැක්කේ සම්මා දාජ්‍රීයෙනි. මෙලෙස කිසියම් අකුසල ක්‍රියාවක් දුරුලීම සඳහා එයට ප්‍රතිවිරෝධ වයසාව පුදුණ කළ යුතුය යන්න බුදුසමය අනාවරණය කරන කරුණකි. ධම්මපදය තුළද ඒ සඳහා තිද්‍රිගන පවතී.<sup>11</sup>

මෙවැනි අවප්‍රමාණ හැසිරීම දුරුලීම සඳහා තුළන මනෝවිද්‍යාව ද හාවිත කරන සායනික කුමවේදයක් සේ උක්ත කුමවේදය හඳුනාගත හැකිය. එහිදී පුද්ගල ප්‍රජානනය ප්‍රතිච්‍රාපනය කිරීමක් සිදු කරනු ලැබේ. අහේතුවාදී විත්තනය හේතුවෙන් යටත් වී ඇති නිවැරදි පුද්ගල විත්තනය තැවත මතු කර ගැනීම සඳහා කිසියම් වයසාවක ප්‍රතිවිරෝධ වයසාව

<sup>10</sup> -එම-

"සෞද්‍ය පාඨ වුන්ද විසමේ, මගේගා තස්සාස්ස අස්ස්සේදා සමෝ මගේගා පරීක්මන නාය සෞද්‍ය පාඨ වුන්ද විසම් තිත්ප් තස්සාස්ස අස්ස්සේදා සම් තිත්ප් පරීක්මන නාය"

<sup>11</sup> නහි වේරෙන වෙරානි - සම්මත්තීඩ කුදාවන

අවෙරෙන ව සම්මත්තීඩ - එස ධම්මමේ සනන්තනො (ධම්මපදය)

<sup>9</sup> සල්ලේඛ යුතුය, ම.ති.

"විත්තන්තුවාදම්හි බො අහං වුන්ද කුසලෙසු දම්මෙසු බහුකාරං වදාම් කොපන වාදා කායෙන වාචාය අනුවිධියමානාසු"

කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ. විශේෂයෙන්ම ඒ සඳහා නිවැරදි ආදර්ශය ඉදිරිපත් කරනු ලැබේ.

#### 04. උපරිභාව පරියාය

තාර්කික මෙන්ම යථාර්ථවාදී තාන්‍යයක් පදනම් කර ගනිමින් කුසල් වර්ධනය සඳහා ගතපුතු ක්‍රියා මාර්ගයක් උපරිභාව පරියාය තුළින් ඉදිරිපත් කර ඇත. උසස් ක්‍රියාවන්හි තිරත විමෙන් හෙවත් උසස් කුසල් කිරීමෙන් උරුම වන උසස් ප්‍රතිඵලයන් දෙස අවධානය යොමු කළ යුතුය. එහිදී අධ්‍යාගමනීය අකුසලයන් දුරලිම සඳහා උපරිභාව ගමනීය කුසල කරම සිදුකළ යුතු බව පැහැදිලි කරයි. එනිසා පහත් අකුසල විපාකයන් දුරලිම සඳහා උසස් කුසල ක්‍රියා කළ හැකි බව උපරිභාව පරියාය තුළින් පෙන්වා දී ඇත.

උපරිභාව පරියාය තුළ ගමු වන වැදගත් ලක්ෂණයක් වන්නේ කරමය නිත්‍ය තොට්‍ය බවත් එය වෙනස් කළ හැකිය යන්න පිළිබඳවත් කිසියම් ඉහියක් ලබාදීමයි. එනම් පුද්ගලයා විසින් දැන හෝ තොදෙන සිදුකර ඇති අකුසලයන් යටපත් කිරීම සඳහා උසස් කුසලක්‍රියා සිදුකළ යුතු බව පැහැදිලි කිරීමයි. එසේ ක්‍රියා කිරීමෙන් උසස් විපාක හිමි වේ.

#### 05. පරිනිඩ්බාණු පරියාය

පරිනිඩ්බාණු පරියාය තුළදී පැහැදිලි කරනු ලබන්නේ කෙලෙස් මිදිමේ මාර්ගය පෙන්නුම් කරන පුද්ගලයාගේ ස්වභාවයයි. කෙලෙස් ප්‍රභාණය කළ හෝ එම මග පිවිසි පුද්ගලයාම මාර්ගය කියදීම සඳහා සූදුසූ වන්නේය. මධ්‍යිති එරුණු පුද්ගලයෙකු විසින් එවැන්නෙකු ගලවා ගැනීම සඳහා යත්ත දැරීම විය තොහැක්කකි. එබැවින් සල්ලේඛ පරියාය තුළ ඉදිරිපත් කර ඇති අකුසල වයස්වන්ගෙන් විනිරුමක්ත්වීමේ මාර්ගය ක්‍රියාදෙන්නෙකු බවට පත්වීමට නම් තමාද එම මාර්ගයට පිවිස සිටීම

හෝ එතර වූවෙකු විය යුතුය. එබැවින් පරිනිඩ්බාණු පරියාය තුළ මාර්ගය ක්‍රියා දෙන්නෙකු සතු විය යුතු ලක්ෂණ මැනවින් ඉදිරිපත් කොට ඇත.

#### නිශ්චලනය

මැස්ක්‍රීම නිකානුගත මූල පණ්ණාසකයට අයත් සල්ලේඛ සූත්‍රය තුළ මැනවින් පැහැදිලි කර ඇත්තේ පුද්ගල හැසිරීමේ ස්වභාවය වේ. විශේෂයෙන්ම බොද්ධ මතෙක්විද්‍යාත්මක දාශ්ටීකේෂයකින් බලන්නේ නම් පුද්ගලයා තුළ දැකිය හැකි අවප්‍රමාණ වයස් හෙවත් අසාමාන්‍ය වයස් සමුහයක් ඒ තුළ ඉදිරිපත් කර ඇත. රුපාවචර හෝ අරුපාවචර ද්‍යාන සමාපත්ති හිමි ග්‍රාවකයාට හෝ තමා සියලු කෙලෙස් ප්‍රභාණය කර ඇත යනුවෙන් ප්‍රකාශ කළ තොහැකි බව මෙම සූත්‍ර දේශනාවෙන් පෙන්නුම් කරයි. ඒ අනුව පැහැදිලි වන්නේ බුදු සමයට අනුව තිරෝගීමන් මතසක් හිමි පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ මාර්ගජ්‍ය ලාංඡි ග්‍රාවකයාට පමණි යන්නයි.

#### ආක්‍රිත මුත්‍රී

1. මැස්ක්‍රීම නිකාය 1, බු.ජ.මු.
2. ස්‍යාමොහාස නිස්ස හිමි, මොරගොල්ලේ., (2004), ධම්මුපද විවිරණය, ඇමු.ඩී. ගුණස්සන සහ සමාගම, කොළඹ.
3. සොමිස්සර හිමි, මාපලගම, (1970), අනාගාරික ප්‍රතිපදාව, රත්න පොත් ප්‍රකාශකයෝ, කොළඹ.
4. Majjhima Nikaya Atthakata (VRI 1, 192).
5. Halgin P. Richard.,; Whitbourne; (2000), *Abnormal Psychology*, New York, McGraw-Hill.

6. Robert C. Carson.,; James N. Butcher.,; Susan Mineka, (2000), *Abnormal Psychology and Modern Life*, Pearson Education (Singapore) Pte.Ltd., Indian Branch.
7. Robert S. Feldman; (1977), *Understanding Psychology*, Tata McGraw-Hill Publishing Company Ltd.